

PROBABILITY

සයම්හාවී පරීක්ෂණ

පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිච්ලිඛන දැන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකට සයම්හාවී පරීක්ෂණයක් යැයි කියනු ලැබේ. ඒවා අහඹු පරීක්ෂණ ලෙස ද හැඳින්වේ.

නියැදි අවකාශය

සයම්හාවී පරීක්ෂණයක දී ලැබිය හැකි ප්‍රතිච්ලිඛන සියල්ල ම අඩංගු කුලකය “නියැදි අවකාශය” ලෙස හැඳින්වේ. එය S මගින් අංකනය කරනු ලබයි

Ex: සයම්හාවී පරීක්ෂණය

1 සිට 6 තෙක් අංක ලියන ලද සනකාකාර දාදු කැටයක් උඩ දමා උඩට හැරී වැවෙන පැන්තේ ඇති අංකය සටහන් කර ගැනීම.

නියැදි අවකාශය $S = \{1, 2, 3, 4, 5, 6\}$

සරල සිද්ධී හා සංයුත්ත සිද්ධී

එක් ප්‍රතිච්ලයක් පමණක් අඩංගු සිද්ධී සරල සිද්ධී වේ.

සරල නොවන සිද්ධී සංයුත්ත සිද්ධී වේ.

සමස් නව්‍ය ප්‍රතිච්ල

සයම්හාවේ පරීක්ෂණයක දී සැම ප්‍රතිච්ලයක්ම ලැබේමට සමාන හැකියාවන් ඇත්නම්, එම පරීක්ෂණය සමස් නව්‍ය ප්‍රතිච්ල සහිත පරීක්ෂණයක් යෙයි කියනු ලැබේ.

සිද්ධීයක සම්හාවිතාව

$$\text{සිද්ධීයක සම්හාවිතාව} = \frac{\text{සිද්ධීයේ අවයව ගණන}}{\text{නියැදි අවකාශයේ අවයව ගණන}}$$

S නියජිත අවකාශයේ අවයව ගණන $n(S)$ මගින් ද A සිද්ධියක අවයව ගණන $n(A)$ මගින් ද දක්වමු.

එවිට A හි සම්හාවිතාව $P(A)$ මගින් දක්වෙන අතර,

$$P(A) = \frac{n(A)}{n(S)}$$

$$(0 \leq P(A) \leq 1)$$

සිද්ධි දෙකක ජීදුනය හා මේලය

A හා B සිද්ධි දෙකක් නම් එවායේ ජීදුනය වන $A \cap B$ මේලය
වන $A \cup B$ ද සිද්ධි වේ.

$A \cap B$ මගින් දැක්වෙන්නේ A හා B කුලක 20 ම අයන් වන,
සහ

$A \cup B$ මගින් දැක්වෙන්නේ A කුලකයට හෝ B කුලකයට අයන්
වන සිද්ධි වේ.

$$P(A \cup B) = P(A) + P(B) - P(A \cap B)$$

අනෙස්ත්‍රා වශයෙන් බහිජ්කාර සිද්ධි

එකවිට සිදු නොවන සිද්ධි අනෙස්ත්‍රා වශයෙන් බහිජ්කාර සිද්ධි ලෙස හඳුන්වේ.

$A \cap B = \emptyset$ නම් A හා B අනෙස්ත්‍රා වශයෙන් බහිජ්කාර වේ

අනුපූර්ක සිද්ධි

කාසියක් උඩ දුමා ලැබෙන පැත්ත නිරීක්ෂණය කිරීම

මෙහි නියැලි අවකාශය $S = \{ \text{සිරස} , \text{අගය} \}$

සිරස වැට්ටීමේ සිද්ධිය A නම්, $P(A) = \{ \text{සිරස} \}$

මෙහිදී සිරස නොවැටීම තෙවත් අගය වැට්ටීමේ සිද්ධිය මෙහි අනුපූරක සිද්ධිය ලෙස හඳුන්වේ.

$$P(\bar{A}) = \{\text{අගය }\}$$

$$\text{මිනාම } A \text{ සිද්ධියක් සඳහා } P(\bar{A}) = 1 - P(A)$$

ස්වායත්ත සිද්ධි හා පරායත්ත සිද්ධි

ස්වායත්ත සිද්ධි

එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලනාපාදි නම්, එම සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි දෙකක් ලෙස හඳුන්වේ.

$$A \text{ හා } B \text{ ස්වායත්ත සිද්ධි දෙකක් නම් } P(A \cap B) = P(A)P(B) \text{ වේ.}$$

පරායන්ත සිද්ධි

එක් සිද්ධියක සිදුවීම් හෝ නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එම සිද්ධි දැක පරායන්ත වේ. එනම් එක් සිද්ධියක් සිදුවීම හෝ නොවීම මත අනෙක් සිද්ධිය සිදුවීමේ හෝ නොවීමේ සම්භාවිතාවයේ වෙනසක් ඇති වෙයි.

ClassWork.LK